



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute

### Data Management Division

(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2024.05.06

| Item                           | Pettah  |         |         |         | Marandagamula |        |        |         |        |          |
|--------------------------------|---------|---------|---------|---------|---------------|--------|--------|---------|--------|----------|
|                                | Range   |         | Average |         | Change *      | Range  |        | Average |        | Change * |
|                                | 06-May  |         | 06-May  | 03-May  |               | 06-May |        | 06-May  | 03-May |          |
| <b>Rice (Rs/kg)</b>            |         |         |         |         |               |        |        |         |        |          |
| Samba 1                        | 235.00  | 240.00  | 236.25  | 236.60  | -0.35         | 230.00 | 240.00 | 236.00  |        |          |
| Samba 2                        | 228.00  | 230.00  | 229.33  | 229.50  | -0.17         | 228.00 | 236.00 | 230.40  |        |          |
| Keeri Samba                    | 310.00  | 320.00  | 315.00  | 312.50  | 2.50          | 300.00 | 337.00 | 322.25  |        |          |
| Nadu 1                         | 205.00  | 215.00  | 209.00  | 209.00  |               | 200.00 | 217.00 | 209.00  |        |          |
| Nadu 2                         | 200.00  | 203.00  | 200.75  | 201.00  | -0.25         | 196.00 | 210.00 | 205.00  |        |          |
| Raw red                        | 180.00  | 190.00  | 184.00  | 184.00  |               | 180.00 | 185.00 | 183.00  |        |          |
| Raw White                      | 200.00  | 210.00  | 204.00  | 201.00  | 3.00          | 197.00 | 205.00 | 200.40  |        |          |
| <b>Imported Rice</b>           |         |         |         |         |               |        |        |         |        |          |
| Ponne Samba                    | 255.00  | 260.00  | 257.50  | 256.25  | 1.25          | -      |        |         |        |          |
| Nadu                           | -       |         |         |         |               | -      |        |         |        |          |
| Raw White                      | -       |         |         |         |               | -      |        |         |        |          |
| Raw red                        |         |         |         |         |               |        |        |         |        |          |
| <b>Subsidiary Food Crops</b>   |         |         |         |         |               |        |        |         |        |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |         |         |         |         |               |        |        |         |        |          |
| Imported                       | 700.00  | 750.00  | 725.00  | 725.00  |               |        |        |         |        |          |
| Local                          |         |         |         |         |               |        |        |         |        |          |
| <b>Onion (Rs/Kg)</b>           |         |         |         |         |               |        |        |         |        |          |
| Sinnan                         | 220.00  | 250.00  | 238.00  | 260.00  | -22.00        |        |        |         |        |          |
| Vedalan                        | 300.00  | 320.00  | 312.00  | 312.00  |               |        |        |         |        |          |
| Imported                       | 280.00  | 300.00  | 292.00  | 292.00  |               |        |        |         |        |          |
| <b>Big Onion</b>               |         |         |         |         |               |        |        |         |        |          |
| Imported                       | 150.00  | 250.00  | 210.00  | 342.00  | -132.00       |        |        |         |        |          |
| Local                          | -       |         |         |         |               |        |        |         |        |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |         |         |         |         |               |        |        |         |        |          |
| Welimada                       | 170.00  | 180.00  | 176.00  | 176.00  |               |        |        |         |        |          |
| Nuwaraeliya                    | 210.00  | 220.00  | 216.00  | 206.00  | 10.00         |        |        |         |        |          |
| Imported                       | 150.00  | 160.00  | 156.00  | 156.00  |               |        |        |         |        |          |
| <b>Pulses (Rs/Kg)</b>          |         |         |         |         |               |        |        |         |        |          |
| Green Gram                     | 1150.00 | 1250.00 | 1210.00 | 1210.00 |               |        |        |         |        |          |
| Cowpea                         | -       |         |         |         |               |        |        |         |        |          |
| Red Dhal                       | 280.00  | 285.00  | 283.00  | 283.00  |               |        |        |         |        |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |         |         |         |         |               |        |        |         |        |          |
| Sugar(White)                   | 245.00  | 255.00  | 250.00  | 246.50  | 3.50          |        |        |         |        |          |
| Wheat Flour                    | 160.00  | 165.00  | 162.50  | 170.00  | -7.50         |        |        |         |        |          |
| <b>Eggs (Rs/Egg)</b>           |         |         |         |         |               |        |        |         |        |          |
| Brown                          | 48.00   | 49.00   | 48.50   | 48.00   | 0.50          |        |        |         |        |          |
| White                          | 45.00   | 47.00   | 46.00   | 45.00   | 1.00          |        |        |         |        |          |



# Hector Kobbekaduwa Agrarian Research and Training Institute

## Data Management Division



### Wholesale Prices in Selected Markets (Rs/Kg)


| Variety                        | 2024-05-06        | 2024-05-06   | 2024-05-06      | 2024-05-05     | 2024-05-06         | 2024-05-06            | 2024-05-06         | 2024-05-06         | 2024-05-06         | 2024-05-05       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|-----------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochchole Market | Thambuththegam Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| Beans                          | 200 - 250         | 180 - 220    | 180 - 250       | 220 - 260      | -                  | 200 - 240             | 180 - 200          | -                  | -                  | 230 - 250        |
| Carrot                         | 120 - 130         | 120 - 140    | 100 - 150       | 150 - 180      | -                  | 120 - 150             | 80 - 100           | -                  | -                  | 130 - 150        |
| Leeks                          | 180 - 200         | 200 - 220    | 180 - 220       | 200 - 240      | -                  | 200 - 230             | 180 - 200          | -                  | -                  | 200 - 230        |
| Beet root                      | 180 - 200         | 200 - 220    | 200 - 250       | 210 - 240      | 160 - 200          | 190 - 220             | -                  | -                  | -                  | -                |
| Beet Root(N'eliya)             | 280 - 300         | 200 - 230    | 260 - 280       | -              | -                  | -                     | 150 - 160          | -                  | -                  | 200 - 220        |
| Knolkhol                       | 80 - 100          | 80 - 100     | 140 - 160       | 170 - 200      | -                  | 80 - 100              | 90 - 110           | -                  | -                  | -                |
| Raddish                        | 70 - 80           | 40 - 60      | 60 - 70         | 80 - 100       | 60 - 80            | 80 - 100              | 40 - 50            | -                  | -                  | 60 - 70          |
| Cabbage (N'eliya)              | -                 | 100 - 110    | -               | 100 - 130      | -                  | -                     | 60 - 80            | -                  | -                  | 100 - 110        |
| Cabbage (Kandy)                | 60 - 100          | 70 - 100     | 70 - 110        | 90 - 100       | -                  | 100 - 130             | -                  | -                  | -                  | -                |
| Tomato                         | 80 - 100          | 50 - 70      | 50 - 60         | 90 - 110       | 70 - 100           | 60 - 80               | 30 - 50            | -                  | -                  | 80 - 90          |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                    |                       |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 130 - 150         | 120 - 130    | 100 - 120       | 140 - 170      | 100 - 120          | 100 - 120             | -                  | -                  | -                  | 140 - 160        |
| Brinjals                       | 150 - 180         | 100 - 140    | 170 - 210       | 170 - 200      | 80 - 100           | 120 - 160             | 80 - 100           | -                  | -                  | 150 - 170        |
| Capsicum                       | 130 - 140         | 120 - 150    | 100 - 140       | 180 - 200      | 150 - 200          | 160 - 220             | 140 - 160          | -                  | -                  | 180 - 210        |
| Pumpkin                        | 40 - 60           | 50 - 60      | 40 - 55         | 60 - 70        | 50 - 70            | 30 - 60               | 50 - 60            | -                  | -                  | 60 - 70          |
| Cucumber                       | 150 - 160         | 150 - 160    | 110 - 130       | 140 - 160      | 80 - 120           | 100 - 120             | 100 - 120          | -                  | -                  | 130 - 150        |
| Bitter Gourd                   | 150 - 200         | 180 - 200    | 140 - 160       | 170 - 220      | 130 - 160          | 140 - 180             | -                  | -                  | -                  | 180 - 220        |
| Snake Gourd                    | 200 - 220         | 160 - 180    | 140 - 150       | 190 - 220      | 80 - 120           | 100 - 120             | -                  | -                  | -                  | 170 - 200        |
| Drumstick                      | 200 - 600         | 250 - 320    | -               | -              | 280 - 300          | -                     | -                  | -                  | -                  | 280 - 300        |
| Luffa                          | 200 - 220         | 220 - 230    | 200 - 220       | 200 - 240      | 120 - 130          | 130 - 170             | -                  | -                  | -                  | 150 - 220        |
| Long Beans                     | 150 - 200         | 120 - 130    | 100 - 150       | 140 - 160      | 140 - 150          | 120 - 140             | -                  | -                  | -                  | 180 - 220        |
| Ash Plantains                  | 120 - 150         | 120 - 150    | 100 - 130       | 150 - 170      | -                  | 70 - 100              | -                  | -                  | -                  | 130 - 150        |
| Green Chillies                 | 120 - 150         | 100 - 150    | 50 - 130        | 100 - 140      | 110 - 130          | 60 - 100              | 80 - 100           | -                  | -                  | 80 - 120         |
| Lime                           | 1000 - 1100       | 1100 - 1200  | 900 - 1000      | 1200 - 1300    | -                  | 1000 - 1200           | -                  | -                  | -                  | 1000 - 1300      |
| Sweet Potatoe                  | 150 - 160         | 140 - 160    | 100 - 130       | 150 - 160      | -                  | 150 - 170             | 120 - 130          | -                  | -                  | 140 - 170        |
| Manioc                         | 80 - 100          | 110 - 120    | 100 - 110       | 100 - 120      | 100 - 120          | 90 - 110              | 100 - 110          | -                  | -                  | 130 - 130        |
| Eggplant                       | 120 - 150         | 170 - 180    | 140 - 160       | 180 - 200      | 100 - 120          | -                     | -                  | -                  | -                  | 160 - 180        |
| Potato(Imported)               | 150 - 160         | 150 - 160    | 140 - 155       | 150 - 160      | -                  | 150 - 160             | -                  | -                  | -                  | 150 - 152        |
| Potato (Welimada)              | 170 - 180         | 200 - 210    | -               | 220 - 230      | -                  | 220 - 240             | 200 - 210          | -                  | -                  | -                |
| Potato (Nuwaraeliya)           | 210 - 220         | 220 - 230    | 210 - 220       | 220 - 250      | -                  | -                     | -                  | -                  | -                  | 240 - 240        |
| B'Onion Imported               | 150 - 250         | 110 - 300    | 100 - 250       | 185 - 310      | -                  | 100 - 250             | 200 - 200          | -                  | -                  | 150 - 350        |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                    |                       |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 100 - 130         | 100 - 120    | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 120 - 160        |
| Kolikuttu                      | 250 - 300         | 250 - 300    | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 360 - 380        |
| Seeni                          | 100 - 130         | 80 - 100     | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 120 - 130        |
| Anamalu (Rs/Fruits)            | 24 - 30           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 60 - 120          | 90 - 100     | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 80 - 100         |
| Passion Fruits(Rs/Fruit)       | 45 - 55           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                    |                       |                    |                    |                    |                  |
| Pineapple - Large              | 1050 - 1100       | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| - Medium                       | 780 - 800         | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 820 - 850        |
| - Small                        | 620 - 640         | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | 25 - 30           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| - Karathakola                  | 60 - 80           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 60 - 80          |
| Woodapple                      | 120 - 140         | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| Avocado                        | 70 - 80           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | -                |
| Orange                         | 60 - 80           | -            | -               | -              | -                  | -                     | -                  | -                  | -                  | 50 - 60          |






හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
 දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)



| වර්ගය                    | 2024-05-06          | 2024-05-06        | 2024-05-06        | 2024-05-05       | 2024-05-06            | 2024-05-06           | 2024-05-06          | 2024-05-06          | 2024-05-06           | 2024-05-05          |
|--------------------------|---------------------|-------------------|-------------------|------------------|-----------------------|----------------------|---------------------|---------------------|----------------------|---------------------|
|                          | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | නොරොච්චෝලේ<br>වෙළඳපොළ | තඹින්නේගම<br>වෙළඳපොළ | කැපපේපොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වෙයන්ගොඩ<br>වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                     |                   |                   |                  |                       |                      |                     |                     |                      |                     |
| බෝංචි                    | 200 - 250           | 180 - 220         | 180 - 250         | 220 - 260        | -                     | 200 - 240            | 180 - 200           | -                   | -                    | 230 - 250           |
| කැරට                     | 120 - 130           | 120 - 140         | 100 - 150         | 150 - 180        | -                     | 120 - 150            | 80 - 100            | -                   | -                    | 130 - 150           |
| ලීක්ස්                   | 180 - 200           | 200 - 220         | 180 - 220         | 200 - 240        | -                     | 200 - 230            | 180 - 200           | -                   | -                    | 200 - 230           |
| බීටරූට                   | 180 - 200           | 200 - 220         | 200 - 250         | 210 - 240        | 160 - 200             | 190 - 220            | -                   | -                   | -                    | -                   |
| බීටරූට (නුවරඑළිය)        | 280 - 300           | 200 - 230         | 260 - 280         | -                | -                     | -                    | 150 - 160           | -                   | -                    | 200 - 220           |
| නෝකෝල්                   | 80 - 100            | 80 - 100          | 140 - 160         | 170 - 200        | -                     | 80 - 100             | 90 - 110            | -                   | -                    | -                   |
| රාබු                     | 70 - 80             | 40 - 60           | 60 - 70           | 80 - 100         | 60 - 80               | 80 - 100             | 40 - 50             | -                   | -                    | 60 - 70             |
| ගෝවා (නුවරඑළිය)          | -                   | 100 - 110         | -                 | 100 - 130        | -                     | -                    | 60 - 80             | -                   | -                    | 100 - 110           |
| ගෝවා (නුවර)              | 60 - 100            | 70 - 100          | 70 - 110          | 90 - 100         | -                     | 100 - 130            | -                   | -                   | -                    | -                   |
| තක්කාලි                  | 80 - 100            | 50 - 70           | 50 - 60           | 90 - 110         | 70 - 100              | 60 - 80              | 30 - 50             | -                   | -                    | 80 - 90             |
| <b>පහතරට එළවළු</b>       |                     |                   |                   |                  |                       |                      |                     |                     |                      |                     |
| බණ්ඩක්කා                 | 130 - 150           | 120 - 130         | 100 - 120         | 140 - 170        | 100 - 120             | 100 - 120            | -                   | -                   | -                    | 140 - 160           |
| වමබටු                    | 150 - 180           | 100 - 140         | 170 - 210         | 170 - 200        | 80 - 100              | 120 - 160            | 80 - 100            | -                   | -                    | 150 - 170           |
| මාළු මිරිස්              | 130 - 140           | 120 - 150         | 100 - 140         | 180 - 200        | 150 - 200             | 160 - 220            | 140 - 160           | -                   | -                    | 180 - 210           |
| වට්ටක්කා                 | 40 - 60             | 50 - 60           | 40 - 55           | 60 - 70          | 50 - 70               | 30 - 60              | 50 - 60             | -                   | -                    | 60 - 70             |
| පිපිඤ්ඤා                 | 150 - 160           | 150 - 160         | 110 - 130         | 140 - 160        | 80 - 120              | 100 - 120            | 100 - 120           | -                   | -                    | 130 - 150           |
| කරවිල                    | 150 - 200           | 180 - 200         | 140 - 160         | 170 - 220        | 130 - 160             | 140 - 180            | -                   | -                   | -                    | 180 - 220           |
| පනෝල                     | 200 - 220           | 160 - 180         | 140 - 150         | 190 - 220        | 80 - 120              | 100 - 120            | -                   | -                   | -                    | 170 - 200           |
| මුරුංගා                  | 200 - 600           | 250 - 320         | -                 | -                | 280 - 300             | -                    | -                   | -                   | -                    | 280 - 300           |
| වැටකොළ                   | 200 - 220           | 220 - 230         | 200 - 220         | 200 - 240        | 120 - 130             | 130 - 170            | -                   | -                   | -                    | 150 - 220           |
| මැකරල්                   | 150 - 200           | 120 - 130         | 100 - 150         | 140 - 160        | 140 - 150             | 120 - 140            | -                   | -                   | -                    | 180 - 220           |
| අළු කෙසෙල්               | 120 - 150           | 120 - 150         | 100 - 130         | 150 - 170        | -                     | 70 - 100             | -                   | -                   | -                    | 130 - 150           |
| අමු මිරිස්               | 120 - 150           | 100 - 150         | 50 - 130          | 100 - 140        | 110 - 130             | 60 - 100             | 80 - 100            | -                   | -                    | 80 - 120            |
| දෙහි                     | 1000 - 1100         | 1100 - 1200       | 900 - 1000        | 1200 - 1300      | -                     | 1000 - 1200          | -                   | -                   | -                    | 1000 - 1300         |
| බතල                      | 150 - 160           | 140 - 160         | 100 - 130         | 150 - 160        | -                     | 150 - 170            | 120 - 130           | -                   | -                    | 140 - 170           |
| මඤ්ඤාක්කා                | 80 - 100            | 110 - 120         | 100 - 110         | 100 - 120        | 100 - 120             | 90 - 110             | 100 - 110           | -                   | -                    | 130 - 130           |
| එළබටු                    | 120 - 150           | 170 - 180         | 140 - 160         | 180 - 200        | 100 - 120             | -                    | -                   | -                   | -                    | 160 - 180           |
| අර්තාපල් (ආනයනික)        | 150 - 160           | 150 - 160         | 140 - 155         | 150 - 160        | -                     | 150 - 160            | -                   | -                   | -                    | 150 - 152           |
| අර්තාපල් (වැලිමඩ)        | 170 - 180           | 200 - 210         | -                 | 220 - 230        | -                     | 220 - 240            | 200 - 210           | -                   | -                    | -                   |
| අර්තාපල් (නුවරඑළිය)      | 210 - 220           | 220 - 230         | 210 - 220         | 220 - 250        | -                     | -                    | -                   | -                   | -                    | 240 - 240           |
| ලොකුඑළු (ආනයනික)         | 150 - 250           | 110 - 300         | 100 - 250         | 185 - 310        | -                     | 100 - 250            | 200 - 200           | -                   | -                    | 150 - 350           |
| ලොකුඑළු දේශීය            | -                   | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| <b>කෙසෙල්</b>            |                     |                   |                   |                  |                       |                      |                     |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)          | 100 - 130           | 100 - 120         | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 120 - 160           |
| කෝලිකුටු (කිලෝවකට)       | 250 - 300           | 250 - 300         | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 360 - 380           |
| සීනි (කිලෝවකට)           | 100 - 130           | 80 - 100          | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 120 - 130           |
| ආනමාළු (එකකට රු.)        | 24 - 30             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| ගස්ලබු (කිලෝවකට)         | 60 - 120            | 90 - 100          | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 80 - 100            |
| වැල්දොඩම් (එකකට රු.)     | 45 - 55             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| <b>පළතුරු (එකකට රු.)</b> |                     |                   |                   |                  |                       |                      |                     |                     |                      |                     |
| අන්තය - ලොකු ප්‍රමාණය    | 1050 - 1100         | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| - මධ්‍යම ප්‍රමාණය        | 780 - 800           | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 820 - 850           |
| - කුඩා ප්‍රමාණය          | 620 - 640           | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| අඹ - බෙට්ටි              | 25 - 30             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| - කර්තකොලොමබන්           | 60 - 80             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 60 - 80             |
| දිවුල්                   | 120 - 140           | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| අලිපේර                   | 70 - 80             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | -                   |
| දොඩම්                    | 60 - 80             | -                 | -                 | -                | -                     | -                    | -                   | -                   | -                    | 50 - 60             |


  
 Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.





**Note:**

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

  
 Data Management Division  
 Hecor, Kolibekkaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.

